



ශ්‍රී ලංකා

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1983 අංක 39 දරන පිරිවැවුම් බදු
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1983 ඔක්තෝබර් මස 07 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1983 ඔක්තෝබර් මස 07 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්
පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

1983 අංක 39 දරන පිරිවැටුම් බදු
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1983 ඔක්තෝබර් මස 07 වන දින.]

එල්. ඩී.—බී. 6/83

1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1983 අංක 39 දරන පිරිවැටුම් බදු (සංශෝධන) ලුහුඬු නායකය.
පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් 1981
අංක 69
දරන
පනතේ 10
වන
වගන්තිය
සංශෝධනය
කිරීම.
කරනු ලබන) 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනතේ 10 වන
වගන්තියේ “මේ පනතේ කාර්ය සඳහා ගෙවීම පැහැර හරින්නකු
ලෙස සලකනු ලැබිය යුතු ය.” යන වචන වෙනුවට, පහත දැක්වෙන
කොටස ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙසින් සංශෝධනය
කරනු ලැබේ:—

“මේ පනතේ කාර්යය සඳහා ගෙවීම පැහැර හරින්නකු ලෙස
සලකනු ලැබිය යුතු ය:

එසේ වුව ද, කලින් කාර්තුවක් සඳහා වූ යම් ව්‍යාපාර
යක පිරිවැටුම රුපියල් එක්කෝටි පණස් ලක්ෂය ඉක්ම
වන අවස්ථාවක, පසුව එළඹෙන කාර්තුව සඳහා ගෙවිය
යුතු වන පිරිවැටුම් බද්ද පහත දැක්වෙන ආකාරයට
ගෙවනු ලැබිය යුතු ය:—

(අ) කලින් කාර්තුව සඳහා ගෙවිය යුතු වන පිරිවැටුම්
බද්දෙන් තුනෙන් එකක්, පසුව එළඹෙන කාර්
තුවේ දෙවන මාසයේ පහළොස්වන දින පසු නොවී
ගෙවනු ලැබිය යුතු ය;

(ආ) කලින් කාර්තුව සඳහා ගෙවිය යුතු වන පිරිවැටුම්
බද්දෙන් තුනෙන් එකක්, පසුව එළඹෙන කාර්තුවේ
තුන්වන මාසයේ පහළොස්වන දින හෝ ඊට පෙර
ගෙවනු ලැබිය යුතු ය;

(ඇ) පසුව එළඹෙන කාර්තුව සඳහා ගෙවිය යුතු වන පිරි
වැටුම් බද්ද, එයින්, (අ) ඡේදය හා (ආ) ඡේදය
යටතේ ගෙවන ලද මුදල් අඩු කිරීමෙන් පසු, එම
කාර්තුව අවසානයේ එළඹෙන මාසයේ පහළොස්
වන දින පසු නොවී ගෙවනු ලැබිය යුතු ය.

එසේ නොගෙවන ලද යම් බද්දක් ගෙවීම පැහැර හරින
ලද බද්දක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ බද්ද
ගෙවනු ලැබිය යුත්තේ යම් තැනැත්තකු විසින් ද ඒ
තැනැත්තා හෝ ඒ බද්ද එක් තැනැත්තකුට වැඩි දෙනකු
විසින් හෝ හවුල් ව්‍යාපාරයක් විසින් හෝ ගෙවිය යුතුව
ඇති අවස්ථාවක, ඒ තැනැත්තන්ගෙන් එක් එක්
තැනැත්තා සහ හවුල් ව්‍යාපාරයේ එක් එක් හවුල්කරු
මේ පනතේ කාර්යය සඳහා ගෙවීම පැහැර හරින්නකු ලෙස
සලකනු ලැබිය යුතු ය.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
44 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 44 වන වගන්තියෙහි “මේ වගන්තියේ” යන වචනවලින් ආරම්භ වී ඒ වගන්තියේ කෙළවර තෙක් වූ සියලුම වචන වෙනුවට, පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

“මේ වගන්තියේ කුමක් සඳහන් වුව ද, විවිධ වර්ගවල හෝ විස්තරවල ව්‍යාපාර සම්බන්ධයෙන් ගනුදෙනු වාර්තාගත කරනු ලැබිය හැක්කේ යම් ආකෘතියක් හා ආකාරයක් අනුව ද ඒ ආකෘතිය හා ආකාරය, එම වර්ගයේ හෝ විස්තරයේ යම් ව්‍යාපාර යක ස්වභාවය සැලකිල්ලට ගනිමින්, කොමසාරිස් ජනරාල් වරයා විසින් නියම කරනු ලැබිය හැකි ය. ව්‍යාපාරයක ගනුදෙනු වාර්තාගත කරනු ලැබිය යුතු ආකෘතිය හා ආකාරය කොමසාරිස් ජනරාල් වරයා විසින් නියම කරනු ලැබ ඇති අවස්ථාවක, පිරි වැටුම් බද්ද අයකරනු ලැබිය යුතුවූ ද ඒ ව්‍යාපාරය කරගෙන යනු ලබන්නා වූ ද සෑම තැනැත්තකු විසින් ම, ඒ ව්‍යාපාරය කර ගෙන යාමේ දී තමා ඇතුළත් වූ එක් එක් හා සෑම ගනුදෙනු වක් ම නියමිත ආකෘතියෙහි සහ ආකාරයට වාර්තාගත කිරීම හෝ වාර්තාගත කිරීමට සැලැස්වීම කරනු ලැබිය යුතු ය. එම වාර්තාව පිළියෙළ කරන ලද්දේ යම් තැනැත්තකු විසින් ද නැතහොත් යම් තැනැත්තකු වෙනුවෙන් ද ඒ තැනැත්තා විසින්, එම වාර්තාව පිළියෙළ කරන ලද්දේ යම් කාර්තුවක් සම්බන්ධයෙන් ද එම කාර්තුව ඉකුත්වීමෙන් පසුව අවුරුදු පහක කාලයක් රඳවා තබා ගනිම හා ආරක්ෂා කිරීම කරනු ලැබිය යුතු ය.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
46 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 46 වන වගන්තියේ (2) වන උපවගන්තිය—

(1) ඒ උපවගන්තියෙහි “තම ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඒ බද්ද ගෙවිය යුතු වන්නා වූ හා එළඹුණ” යන වචන වෙනුවට, “තම ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඒ බද්ද ගෙවිය යුතු වන්නා වූ හා වෙනත් ලියාපදිංචි කළ සාදන්නකු සමග එළඹුණ” යන වචන ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ;

(2) ඒ උපවගන්තියෙහි (ඉ) සහ (ඊ) ඡේද වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය, මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

“(ඉ) පිරිවැටුම් බද්ද සඳහා යම් අයකිරීමක් කිරීමට පෙර, එක් එක් ගනුදෙනුව සම්බන්ධයෙන් සප යන ලද හාණි ප්‍රමාණය සහ ලැබුණු හෝ ලැබිය හැකි මුදල් ප්‍රමාණය;

(ඊ) විකුණනු ලබන අවස්ථාවේ දී පමණක් ඒ එක් එක් ගනුදෙනුවකට ආරෝපණය කළ හැකි පිරිවැටුම් බද්ද; සහ

(උ) තමා විසින් ආනයනය කරන ලද්දා වූ ද යම් ක්‍රියා වලියකට යටත් නොකර විකුණන ලද්දා වූ ද භාණ්ඩයකට ගනුදෙනුව අදාළ වන්නා වූ අවස්ථා වක, ඒ ගනුදෙනුවෙන් ආවරණය වන භාණ්ඩවලට ආරෝපණය කළ හැකි ප්‍රධාන ජේගු අයකැම් වෙත ගෙවන ලද පිරිවැටුම් බදු ප්‍රමාණය.”.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 48 වන වගන්තියේ “එහෙත් එය තදනත් තර කාර්තුව සඳහා ගෙවිය යුතු බද්දෙන් අඩු කරනු ලබන අතර සෙස්ස එපරිද්දෙන්ම විය යුතු ය.” යන වචන වෙනුවට, පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
48 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“එහෙත් එය තදනත් තර කාර්තුව සඳහා ගෙවිය යුතු බද්දෙන් අඩු කරනු ලබන අතර සෙස්ස එපරිද්දෙන්ම විය යුතු ය:

එසේ වුවද—

(අ) එම ව්‍යාපාරයේ දී පාවිච්චි කරනු ලැබූ යම් පිරිසතක්, යන්ත්‍රෝපකරණයක්, තිරවුරු, ගොඩනැගිලි, වාහන හෝ වෙනත් මූලධන වත්කම් සම්බන්ධයෙන් වූ බදු සඳහා අඩු කිරීමක් නොකළ යුතු ය;

(ආ) 4 වන වගන්තිය යටතේ පිරිවැටුම් බද්දෙන් නිදහස් කළ යම් ව්‍යාපාරයක දී පාවිච්චි කරනු ලැබූ හෝ බද්දෙන් නිදහස් කළ භාණ්ඩ සෑදීමේ දී පාවිච්චි කරනු ලැබූ භාණ්ඩ සම්බන්ධයෙන් කවර වූ හෝ අඩු කිරීමක් නොකළ යුතු ය; තව ද

(ඇ) ශ්‍රී ලංකාවෙන් බැහැරව සෑදෙන ලද යම් භාණ්ඩයක් ආනයනය කරන්නා වූ ද යම් සෑදීමේ ක්‍රියාවලියකට යටත් නොකොට ඒ භාණ්ඩය විකුණන්නා වූ ද කවර වූ හෝ තැනැත්තකු, මේ පනතේ වෙනත් යම් විධිවිධානවල කුමක් සඳහන් වුව ද, 1983 පෙබරවාරි මස 19 වන දින හෝ ඉන් පසුව මේ වගන්තියේ කාර්ය සඳහා සෑදුණු වශයෙන් සලකනු නොලැබිය යුතු ය.”.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 49 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
49 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) ඒ වගන්තියේ (3) වන උපවගන්තියෙහි

“ (6) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව ” යන යෙදුම වෙනුවට, “ (5) වන උපවගන්තියේ සහ (6) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව ” යන යෙදුම ආදේශ කිරීමෙන්;

(2) ඒ වගන්තියේ, (4) වන උපවගන්තිය වෙනුවට, පහත දැක්වෙන අළුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

“ (4) (5) වන උපවගන්තියේ සහ (6) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, ශ්‍රී ලංකාවේ දී සෑදෙන ලද හෝ නිපදවන ලද යම් භාණ්ඩයක සෑදුණු හෝ නිපදවන්නා අපනයනකරුම බවට, සහ

- (i) තමා විසින් අපනයන කරනු ලබන භාණ්ඩ සෑදීමේ දී ඒ අපනයනකරු විසින් උපයෝගීකර ගන්නා ලද ඒ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බද්ද අපනයනකරු විසින් ප්‍රධාන රේගු අයකුම් වෙත ඇත්තවශයෙන්ම ගෙවන ලද බවට, හෝ
- (ii) (අ) ඒ භාණ්ඩය සෑදීමට හෝ නිපදවීමට උපයෝගී කරගනු ලැබුවේ යයි සැලකෙන ඒ අමුද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ඒ අපනයනකරු විසින් ගෙවන ලද මිල, ඒ අමුද්‍රව්‍ය මිලට ගනු ලැබුවේ යම් සාදන්නකුගෙන් හෝ නිපදවන්නකුගෙන් ද ඒ සාදන්නාට හෝ නිපදවන්නාට ගෙවන ලද බවට, සහ
- (ආ) ඒ අමුද්‍රව්‍යවලට ආරෝපණය කරනු ලැබිය හැකි තම ව්‍යාපාරයේ පිරිවැටුම් සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බද්ද ඒ අමුද්‍රව්‍ය සාදන්නා හෝ නිපදවන්නා විසින් ඇත්තවශයෙන්ම ගෙවනු ලද බවට

කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පත්වන අවස්ථාවක, ඒ භාණ්ඩය සෑදීමේ දී හෝ නිපදවීමේ දී උපයෝගී කරන ලද අමුද්‍රව්‍යවලට ආරෝපණය කරනු ලැබිය හැකි පිරිවැටුම් බද්දේ මුදල් ප්‍රමාණය කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ අපනයනකරුට ගෙවනු ලැබිය යුතු ය.”;

- (3) ඒ වගන්තියේ (5) වන උපවගන්තිය වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :—

“ (5) (3) වන සහ (4) වන උපවගන්තිවල විධිවිධාන—

- (අ) යම් කාලයක් සඳහා පිරිවැටුම් බද්දේ ප්‍රතිදානයකට හිමිකම් පෑ හැකි භාණ්ඩයක් වශයෙන්, 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ පිහිටුවන ලද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති විසින් ගැසට් කරන ලද භාණ්ඩයක් සම්බන්ධයෙන් පිරිවැටුම් බද්ද ගෙවනු ලැබුවේ නම්, ඒ කාලය සඳහා අපනයනකරුවකුට අදාළ නොවන්නේ ය; තවද

- (ආ) ඒ උපවගන්තිවල සඳහන් භාණ්ඩයක් අපනයනය කරනු ලබන්නේ යම් භාජනයක, දරනයක හෝ දවටනයක ද ඒ උපවගන්තිවල ඇති විධිවිධානවල “භාණ්ඩය” සම්බන්ධයෙන් වූ සියලු සඳහන් කිරීම් අවස්ථාවෝචිත පරිදි, ඒ භාජනය, දරනය හෝ දවටනය සම්බන්ධයෙන් සඳහන් කිරීම් වූවාක් මෙන් ඒ ආකාරයෙන්ම අදාළ වන්නේ ය.”.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 50 වන වගන්තිය පහත දැක්වෙන උපදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
50 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ අතුරු වගන්ති යෙහි “රුපියල් ලක්ෂ පහක්” යන වචන වෙනුවට, “රුපියල් ලක්ෂ එකක්” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ—

(අ) ඒ උපවගන්තියේ (ii) වන ඡේදයෙහි “සේවාවන් සැපයීම සඳහා වූ යම් ගිවිසුමක්; හෝ” යන යෙදුම වෙනුවට, “සේවාවන් සැපයීම සඳහා වූ ගිවිසුමක්”; යන යෙදුම ආදේශ කිරීමෙන්; සහ

(ආ) ඒ උපවගන්තියේ (iii) වන ඡේදයෙහි “(i) හෝ (ii) ඡේදයෙහි සඳහන් යම් ගිවිසුමක් සම්බන්ධ යෙන් වූ අනුගිවිසුමක්” යන යෙදුම වෙනුවට, “(i) වන හෝ (ii) වන ඡේදවල සඳහන් යම් ගිවිසුමක් සම්බන්ධයෙන් වූ අනු ගිවිසුමක්; හෝ” යන යෙදුම ආදේශ කිරීමෙන්; සහ

(ඇ) ඒ උපවගන්තියේ (iii) වන ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අළුත් ඡේදය ඇතුළත් කිරීමෙන්:—

“(iv) ප්‍රසංගකරුවෙකුගේ හෝ කලාශිල්පියකුගේ සේවාවන්ට අදාළ වන්නා වූ හෝ උප දේශක සේවාවන්ට අදාළ වන්නා වූ යම් ගිවිසුමක්.”.

8. (1) මේ පනතේ 5 වන වගන්තිය සහ 6 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධනය 1981 නොවැම්බර් 12 වන දින ක්‍රියාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.

5 වන
වගන්තිය
සහ 6 වන
වගන්තිය
අනියම
බලපැවැත්වීම.

(2) (1) වන උපවගන්තිය ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් යම් බද්දක් ගෙවිය යුතු වන අවස්ථාවක, ඒ බද්ද, මේ පනත ආරම්භ වීමේ දින සිට මාස තුනක් ඇතුළත ගෙවනු ලැබිය යුතු ය. එසේ නොගෙවන ලද යම් බද්දක් ගෙවීම පැහැර හරින ලද බද්දක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ බද්ද ගෙවනු ලැබිය යුත්තේ යම් තැනැත්තකු විසින් ද ඒ තැනැත්තා හෝ එක් තැනැත්තකුට වැඩි දෙනෙකු විසින් හෝ හවුල් ව්‍යාපාරයක් විසින් හෝ ගෙවිය යුතුව ඇති අවස්ථාවක, ඒ තැනැත්තන්ගෙන් එක් එක් තැනැත්තා සහ හවුල් ව්‍යාපාරයේ එක් එක් හවුල්කරු මේ පනතේ කාර්ය සඳහා ගෙවීම පැහැර හරින්නකු ලෙස සලකනු ලැබිය යුතු ය.

පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් වල සහ නීතිවල වාර්ෂික දායක මිල (පේශය) රු. 150 කි. (විදේශීය) රු. 200 කි. කොළඹ 1, නැ. පෙ. අංක 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම පොතේ බැර 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබා ගත හැකිය.